



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2089/1 - 2018 සැප්තැම්බර මස 17 වැනි සඳුදා - 2018.09.17

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 194 වන වගන්තිය යටතේ මා වෙත පැවත් ඇති බලනල ප්‍රකාශව මූදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සම්බන්ධ වන මම මෙම නියමය මගින්, 2018 අප්‍රේල් 01 දිනැති අංක 2064/53 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරන ලද නියෝගවල (3) වන ජෙතුය වෙවුම්ව පහත සඳහන් නව ජෙතුය ආදෑක කිරීම මගින් සංශෝධනය කරනු ලැබේ.

"(03) (අ) යම් ව්‍යවසායක් 2018 අප්‍රේල් 01 දිනට පෙර 1978 අංක 04 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇත්තේ; සහ

(ආ) එම ගිවිසුම කුළුන්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත හෝ 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත හෝ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ එම ව්‍යවසායේ ලාභ සහ ආදායම හෝ එම ව්‍යවසාය මගින් ගෙවනු ලබන යම් ලාභාංශ, සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් ආදායම් බ්ලේන් නිදහස් කිරීමට හෝ අඩුකළ අනුප්‍රාණ වලට බඳු කිරීමට, හෝ ආදායම් බඳු බැඳියාව ආගනාණය කිරීමේ පදනමට අදාළව ප්‍රතිපාදන සළසඳ නම්,

එම ව්‍යවසායේ ලාභ සහ ආදායම් හෝ එම ව්‍යවසාය මගින් ගෙවනු ලබන යම් ලාභාංශ තවදුරටත් එම ගිවිසුම යටතේ දක්වා ඇති ආකාරයට 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බ්ලේන් නිදහස් කිරීම හෝ එම ගිවිසුමේ පරිදී ගණනය කරන ලද සහ එහි සඳහන් අනුප්‍රාණයට බද්දව යටත් කිරීම සිදුකළ යුතුය."

මංගල සමර්ථී,
මූදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ය.

2018 සැප්තැම්බර මස 17 වැනි දින,
කොළඹ 01
මූදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ය.

10-41

